



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1821/3 - 2013 ජූලි මස 29 වැනි සඳුදා - 2013.07.29

(රජයේ බලය පිට ප්‍රසිද්ධ කරන ලදී.)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

සුරාබදු ආඥාපනත

අංක 958 දරන සුරාබදු නිවේදනය

(ඊතසිල් මධ්‍යසාර) ස්ත්‍රීකු දේශියව සැපයීම/ආනයනය මත සුරාබදු

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරිය වන) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, මහින්ද රාජපක්ෂ වන මම, පහත සඳහන් නියමය ප්‍රකාශයට පත් කරමි.

2013 අප්‍රේල් 03 වැනි දිනැති අංක 1804/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අංක 957 දරන සුරාබදු නිවේදනය මෙයින් පරිවර්තනය කරනු ලැබේ.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2013 ජූලි මස 29 වැනි දින,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය,
කොළඹ 01.

නියමය

(1) මෙහි උපලේඛනයේ I වැනි තීරුවේ වන අයිතමයන් මත ඊට අනුරූපව උපලේඛනයේ II වන තීරුවේ නිශ්චිත වශයෙන් දක්වා ඇති ප්‍රමාණයන් මත, උපලේඛනයේ III වන තීරුවේ නිශ්චිතව දක්වා ඇති පරිදි සුරා බද්දක් 2013.07.31 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නියම කොට අය කර ගත යුතු බව.

(2) වෙනත් කිසිම නිවේදනයක මීට පටහැනිව කිසිවක් සඳහන් වී තිබුණද, ඒ බව නොසලකා මෙම බදු ස්ත්‍රීකු ආනයනය කරන ලද වේලාවේ දී හෝ ස්කාගාරයෙන් තොර ගබඩාවෙන්, දේශීය නිෂ්පාදනාගාරයෙන් මුදා හරින වේලාවේදී හෝ ගෙවිය යුතු බව.



උපලේඛනය

I වැනි නිරුව අයිතමය	II වැනි නිරුව මසකට දේශීයව සපයනු ලබන/ආනයනය කරනු ලබන ලීටර් ප්‍රමාණය	III නිරුව බදු ප්‍රමාණය (නොග ලීටරයට රුපියල්)	
		දේශීය සැපයුම	ආනයනය
1 රජය විසින් අනුමත කරන ලද පර්යේෂණ හා අධ්‍යාපනික ආයතන, රෝහල් සහ රජයේ දෙපාර්තමේන්තු මගින් යොදා ගනු ලබන (ඊතයිල් මධ්‍යසාර) ස්ත්‍රී	(i) ලීටර් 100 දක්වා (ii) ලීටර් 500 දක්වා (iii) ලීටර් 10,000 දක්වා (iv) ලීටර් 20,000 දක්වා (v) ලීටර් 20,000ට වැඩි	නිදහස් නිදහස් රු. 350/= රු. 450/= රු. 800/=	නිදහස් රු. 50 /= රු. 400/= රු. 500/= රු. 900/=
2 අවසන් නිපැයුම සුරාබද්ද ගෙවීමට යටත් නොවන, ඖෂධ හා කාර්මික නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන (ඊතයිල් මධ්‍යසාර) ස්ත්‍රී (නැවත ප්‍රතිශෝධන සඳහා යොදා ගනු ලබන ස්ත්‍රී සඳහා ද මෙම කොන්දේසි අදාළ වේ.)	(i) ලීටර් 500 දක්වා (ii) ලීටර් 10,000 දක්වා (iii) ලීටර් 20,000 දක්වා (v) ලීටර් 20,000ට වැඩි	නිදහස් රු. 350/= රු. 450/= රු. 800/=	රු. 75/= රු. 400/= රු. 500/= රු. 900/=
3 මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන (ඊතයිල් මධ්‍යසාර) ස්ත්‍රී	සෑම ලීටරයකටම	රු. 100*/=	රු. 200*/=
4 අශුද්ධ ඊතයිල් මධ්‍යසාර ස්ත්‍රී (කාර්මික ස්ත්‍රී/දුර්වල ස්ත්‍රී සඳහා)	සෑම ලීටරයකටම	රු. 225/=	රු. 875/=

* (ඊතයිල් මධ්‍යසාර) ස්ත්‍රී දේශීයව මිලදී ගැනීමේදී/ආනයනයේදී අයකරනු ලබන මෙම බද්ද, එම (ඊතයිල් මධ්‍යසාර) ස්ත්‍රී යොදා ගනිමින් නිෂ්පාදනය කළ මත්පැන් සඳහා අදාළ සුරාබදු ගෙවීමේදී නිලවී කිරීමට ඉඩ දෙනු ලබන රඳවා ගැනීමේ බද්දක් ලෙස අයකරනු ලැබේ.